

ප්‍රධාන කරුණු සම්බන්ධ සටහන-

“විසා වැඩසටහන් ගිණුම් - විශේෂ ගිණුම්”

නිමැයුමේ නාමය

විසා වැඩසටහන යටතේ - විදේශ මුදල් ගිණුම් (VPFCA)

විසා වැඩසටහන යටතේ - ශ්‍රී ලංකා රුපියල් ගිණුම (VPRA)

විසා වැඩසටහන යටතේ - විදේශ මුදල් ගිණුම් (VPFCA) සහ විසා වැඩසටහන යටතේ - ශ්‍රී ලංකා රුපියල් ගිණුම (VPRA) විවෘත කිරීම සඳහා යෝග්‍යතාවය ලබන පුද්ගලයින්

විශේෂිත විසා ක්‍රමයන් යටතේ නේවාසික විසා මත ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට කැමැති විදේශීය ජාතිකයින්.

විසා වැඩසටහන යටතේ - විදේශ මුදල් ගිණුම් (VPFCA)

1.1. අවසර ලත් බැර

- i. ගිණුම් හිමියා නමින්, බැංකු ක්‍රමය හරහා විදේශ මුදල් වලින් ලැබුණු ආමුඛ ප්‍රේෂණ.
- ii. ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද ප්‍රකාශ කරනු ලැබූ විදේශ විනිමය.
- iii. එකම ගිණුම් හිමියා විසින්, ආමුඛ ආයෝජන ගිණුම් වලින් හෝ බලපත්‍රලාභී වාණිජ බැංකු වල අක් වෙරළ බැංකු ව්‍යාපාර යටතේ පවත්වාගෙන යනු ලබන ගිණුම් වලින් හෝ සිදු කෙරෙන මාරු කිරීම්.
- iv. ගිණුමේ ඇති මුදල් සඳහා විදේශ මුදලින් උපයන පොළිය ඇත්නම්.

අවසර ලත් හර

- i. ගිණුම් හිමියා ස්ථිරව රට හැර යාමට තීරණය කළ විට හෝ, විසා ක්‍රියාත්මක කිරීමේ ආයතනය විසින් තහවුරු කරන ලද පරිදි විසා කල් ඉකුත් වූ විට, ගිණුමේ ඇති මුදල්
 - a. ගිණුම් හිමියාගේ නමින් ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වාගෙන යනු ලබන ගිණුමකට හෝ නම් කරන ලද තෙවන පාර්ශවයකට හෝ ප්‍රේශණය කළ හැකිය, සහ / හෝ;
 - b. එකම ගිණුම් හිමියාගේ ආමුඛ ආයෝජන ගිණුම් හෝ අක් වෙරළ බැංකු ව්‍යාපාර යටතේ පවත්වාගෙන යනු ලබන ගිණුම් වෙත හෝ මාරු කළ හැකිය, සහ / හෝ;
- ii. ඇමෙරිකානු ඩොලර් 10,000 ක් දක්වා විදේශ මුදල් නෝට්ටු වලින් ආපසු ලබා ගැනීම කළ හැකිය.
- iii. ශ්‍රී ලංකාවේ අවසර ලත් ආයෝජන සඳහා ශ්‍රී ලංකා රුපියල් වලින් මුදල් ආපසු ගැනීම මාරු කිරීම.
- iv. ගිණුම් හිමියා සමඟ සිටින කාලත්‍රයා සහ යැපෙන්නන්ගේ ප්‍රවර්තන ගනුදෙනු සඳහා ප්‍රේෂණ.

- v. මියගිය ගිණුම් හිමියා විසින් නම් කරන ලද නාමිකයාගේ දේපළ සම්බන්ධයෙන් පත් කොට ඇති අද්මිනිස්ත්‍රාත්කරු / පොල්මංකරු ගේ ගිණුමකට කෙරෙන ප්‍රේෂණ / මාරු කිරීම්.
- vi. ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා රුපියල් වලින් මුදල් ලබා දීම.
- vii. විසා වැඩසටහන යටතේ විදේශ මුදල් ගිණුමේ (VPFCA) උපයන ලද පොළිය ගිණුම් හිමියාගේ විසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් ගිණුම වෙත (VPRA) මාරු කිරීම.

විසා වැඩසටහන යටතේ - ශ්‍රී ලංකා රුපියල් ගිණුම (VPRA)

අවසර ලත් බැර

- i. ගිණුම් හිමියා නමින් බැංකු පද්ධතිය හරහා විදේශ මුදලින් ලැබෙන ආමුඛ ප්‍රේෂණ හෝ ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාව තුළ පාවිච්චි කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගෙන එන ලද විදේශ විනිමය;
- ii. එකම ගිණුම් හිමියා විසින් පවත්වාගෙන යනු ලබන ආමුඛ ආයෝජන ගිණුම් වලින් හෝ බලපත්‍රලාභී වාණිජ බැංකු වල අක් වෙරළ බැංකු ව්‍යාපාර යටතේ පවත්වාගෙන යනු ලබන ගිණුම් වලින් හෝ සිදු කෙරෙන මාරු කිරීම්.
- iii. ශ්‍රී ලංකාවේ වත්මන් ආදායම් සහ අදාළ විසා යෝජනා ක්‍රම වලට අනුව කරන ලද ආයෝජන විකිණීමෙන් / කල් පිරීමෙන් ලැබෙන ආදායම්.
- iv. විසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් (VPRA) ගිණුම මත උපයාගත් පොළිය.
- v. විසා වැඩසටහන යටතේ විදේශ මුදල් (VPFCA) ගිණුම් අරමුදල් සඳහා ගෙවන ලද පොළිය ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම.

අවසර ලත් හර

- i. ගිණුම් හිමියා ස්ථිරවම රට හැර යාමට තීරණය කළ විට හෝ විසා ක්‍රියාත්මක කිරීමේ ආයතනය විසින් තහවුරු කරන ලද පරිදි විසා කල් ඉකුත්වූ විට ගිණුමේ ඇති මුදල්;
 - a. ගිණුම් හිමියාගේ නමින් ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වාගෙන යනු ලබන ගිණුමකට හෝ නම් කරන ලද තෙවන පාර්ශවයකට හෝ ප්‍රේෂණය කළ හැකිය, සහ / හෝ;
 - b. එකම ගිණුම් හිමියාගේ ආමුඛ ආයෝජන ගිණුම්වලට හෝ අක්වෙරළ බැංකු ගනුදෙනු කරගෙන යාම සඳහා පවත්වාගෙන යනු ලබන ගිණුම් වලට මාරු කළ හැකිය.
- ii. ශ්‍රී ලංකා රුපියල් වලින් මුදල් ගෙවීම.
- iii. ශ්‍රී ලංකාවේ පදිංචි ගිණුම් හිමියාගේ කලත්‍රයා හා ඔහු සමඟ යැපෙන්නන්ගේ ප්‍රවර්තන ගනුදෙනු සම්බන්ධයෙන් ගෙවීම් සඳහා වූ ප්‍රේෂණ.

විවෘත කිරීම සහ පවත්වාගෙන යාම.

පොදු

1. විසා වැඩසටහන යටතේ විදේශ මුදල් (VPFCA) ගිණුම්, ඕනෑම නම් කරන ලද විදේශ මුදලකින්, ඉතුරුම් හෝ කාලීන තැන්පතුවක් ලෙස, බැංකු පද්ධතියේ එක් ගිණුමක් පමණක් පවත්වාගෙන යා යුතු අතර, එවැනි ගිණුමක්, ගිණුම් හිමියා සමඟ සිටින යැපෙන්නන් සමඟ බද්ධ ගිණුමක් වශයෙන් පවත්වාගෙන යා හැකිය.
2. විසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් (VPRA) ගිණුමක් ජංගම හෝ ඉතුරුම් වශයෙන් ශ්‍රී ලංකා රුපියල් වලින්, එකම ගිණුමක් පමණක් බැංකු පද්ධතියේ පවත්වාගෙන යා යුතු අතර, එවැනි ගිණුමක් ගිණුම් හිමියා සමඟ සිටින යැපෙන්නන් සමඟ බද්ධ ගිණුමක් ලෙසින් පවත්වාගෙන යා හැකිය.
3. ශ්‍රී ලංකාවෙන් පිටත කෙරෙන කිසිදු ප්‍රාග්ධන ගනුදෙනුවක් විසා වැඩසටහන යටතේ විදේශ මුදල් (VPFCA) ගිණුම් හෝ විසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් (VPRA) ගිණුමක් හරහා සිදු නොවන බවට බැංකුව සහතික විය යුතුය.
4. අවසර ලත් බැර සහ හර වල නිශ්චිතව දක්වා තිබෙන විධිවිධාන යටතේ අවසර දී ඇති ගනුදෙනු / මාරු කිරීම් අදාළ විසා යෝජනා ක්‍රමයේ නියමයන්, කොන්දේසි සහ ක්‍රියාත්මක කිරීමේ ආයතනය විසින් නියම කරනු ලබන වෙනත් නියමයන් සහ කොන්දේසි වලට අනුකූලව, සුදුසුකම් ලත් ගිණුම් හිමියන් විසින් සිදු කරනු ලබන බවට බැංකුව සහතික විය යුතුය.
5. මෙම විධිවිධානයන්ගෙන් බැහැර වන ඕනෑම අරමුණක් සඳහා විසා වැඩසටහන යටතේ විදේශ මුදල් (VPFCA) හෝ විසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් (VPRA) ගිණුම් වෙත / වෙතින් ඕනෑම ගනුදෙනුවක් / මාරු කිරීමක් සඳහා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ආයතනයේ එකඟතාව ඇතිව බැංකුව එහි අධ්‍යක්ෂවරයාගේ පූර්ව අවසරය ලබා ගත යුතුය.

විවෘත කිරීම සඳහා අවශ්‍ය කරන ලියකියවිලි සහ තොරතුරු

1. ගිණුම විවෘත කිරීමේ ඉල්ලුම් පත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් (ඡායාරූපය, විස්තර, විසා සහ වෙනස්කිරීම් සඳහා අනුමැතිය ඇති පිටු) KYC ආකෘති පත්‍ර, බදු අනුකූලතා පතක යටතේ අදාළ ප්‍රකාශනය සහ බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.
2. විසා වැඩසටහන යටතේ විදේශ මුදල් ගිණුමක් (VPFCA) සහ විසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් ගිණුමක් (VPRA) විවෘත කිරීමට ඇති සුදුසුකම් සනාථ කෙරෙන ලියකියවිලි.

6.1 අවම ශේෂ අවශ්‍යතාවය

විදේශ මුදල්	ඉතුරුම් ගිණුම් / ජංගම ගිණුම්	ස්ථාවර තැන්පත් ගිණුම්
ඇමෙරිකානු ඩොලර්	50/-	1000/-
බ්‍රිතාන්‍ය පවුම්	50/-	750/-
යුරෝ	50/-	1000/-
ඕස්ට්‍රේලියානු ඩොලර්	75/-	1350/-
කැනේඩියානු ඩොලර්	75/-	1300/-
සිංගප්පූරු ඩොලර්	75/-	1500/-
ජපාන යෙන්	6000/-	110,000/-
හොංකොං ඩොලර්	400/-	8000/-
නවසීලන්ත ඩොලර්	75/-	1500/-
ස්විස් ෆ්‍රැන්ක්	50/-	1000/-
ස්වෙඩිෂ් ක්‍රෝනාර්	450/-	9000/-
ඩැනිෂ් ක්‍රෝනාර්	350/-	6500/-
නෝර්විජියානු ක්‍රෝනාර්	450/-	8750/-
චීන යුවාන්	350/-	6750/-
තායි භාට්	1650/-	33,000/-
ඉන්දියානු රුපියල්	4000/-	80,000/-
ශ්‍රී ලංකා රුපියල්	අදාළ නොවේ	අදාළ නොවේ

පවතින ගිණුම් නැවත නාමනය කිරීම

1. ඒ අනුව, දැනට පවත්නා සියළුම ජ්‍යෙෂ්ඨ විදේශ ජාතිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් - විදේශ මුදල් නේවාසික ආගන්තුක විදේශ මුදල් ගිණුම් සහ ගෝල්ඩන් පැරඩයිස් විදේශ මුදල් ගිණුම් මෙම උපදෙස් වලට අනුව විසා වැඩසටහන යටතේ, විදේශ මුදල් ගිණුම් ලෙස (VPFCA) නැවත නාමනය කරනු ලබන අතර දිගටම එලෙසින් ක්‍රියාත්මක වනු ඇත.
2. ඒ අනුව, දැනට පවත්නා සියළුම ජ්‍යෙෂ්ඨ විදේශ ජාතිකයන්ගේ ශ්‍රී ලංකා රුපියල් ගිණුම්, නේවාසික ආගන්තුක ශ්‍රී ලංකා රුපියල් ජංගම ගිණුම්, ආයෝජකයින් සහ නේවාසික ආගන්තුක ශ්‍රී ලංකා රුපියල් ජංගම ගිණුම්, වෘත්තිකයන්, මෙම උපදෙස් වලට අනුව විසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් ගිණුම් (VPRA) ලෙස නැවත නාමනය කරනු ලබන අතර, දිගටම එලෙසින් ක්‍රියාත්මක වනු ඇත.